



මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சு
MINISTRY OF FINANCE, PLANNING AND ECONOMIC DEVELOPMENT

මහලේකම් කාර්යාලය, කොළඹ 01,
ශ්‍රී ලංකාව.

செயலகம், கொழும்பு 01.
இலங்கை.

The Secretariat, Colombo 01.
Sri Lanka.

කාර්යාලය } 011 - 2484500
 அலுவலகம் } 011 - 2484600
 Office } 011 - 2484700

ෆැක්ස් }
 தொலைநகல் } 011 - 2449823
 Fax }

වෙබ් අඩවිය }
 இணையத்தளம் } www.treasury.gov.lk
 Website }

මගේ අංකය }
 எனது இல. } DMS/CAD/ALLOW
 My No. }

ඔබේ අංකය }
 உமது இல. }
 Your No. }

දිනය }
 திகதி } 2025.10. 03
 Date }

අමාත්‍යාංශ ලේකම්වරුන්,
 පළාත් ප්‍රධාන ලේකම්වරුන්,
 රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත,

රජය සතු ව්‍යාපාරවල සේවක සංඛ්‍යා සහ පාරිශ්‍රමික කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ අදාළත්වය

රජය සතු ව්‍යාපාරවල සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි සහ චක්‍රලේඛ (මින් මතුවට රාජ්‍ය චක්‍රලේඛ ලෙස හඳුන්වනු ලබන) විධිවිධාන සහ 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වෙනත් විධිමත් කිරීම) ආඥා පනත සහ එම පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි (මින් මතුවට සාප්පු හා කාර්යාලීය සේවක පනත) විධිකාරයෙන් අර්ථ නිරූපණය කර, වඩා වාසිදායක ලෙස අදාළ කර ගැනීම හේතුවෙන් සේවක සංඛ්‍යා කළමනාකරණය, වැටුප්, දීමනා සහ වෙනත් ගෙවීම් සම්බන්ධයෙන් මතුවී ඇති තත්ත්වය විසඳා ගත යුතු ව ඇත.

02. මෙම තත්ත්වය පිළිබඳ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ගරු නීතිපතිතුමා විසින් පහත උපදෙස් ලබා දී ඇත.

“රජය සතු ව්‍යාපාරවල (සාප්පු හා කාර්යාල පනතේ “කාර්යාල” යන නිර්වචනයට ඇතුළත් වුවත්/ නැතත්) සේවක සංඛ්‍යාව කළමනාකරණය, සේවකයන්ගේ වැටුප්, පඩි හා වෙනත් ගෙවීම් සම්බන්ධයෙන් තීරණ ලබා ගැනීමේ බලය ඉහත සඳහන් කර ඇති පරිදි (2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 63 (2) වගන්තිය මගින් ‘රාජ්‍ය අස්ථිත්වයන්’ හි සේවකයන්ගේ වැටුප්, පඩි හා වෙනත් ගෙවීම් නිශ්චය කිරීමේ බලය සතු වන්නේ මුදල් අමාත්‍යවරයාටයි. ‘රාජ්‍ය අස්ථිත්වයන්’ 03 වගන්තිය මගින් අර්ථ නිරූපනය කර ඇති අතර එම වදනට සියළුම රජය සතු ව්‍යාපාර ඇතුළත් වේ.) මුදල් අමාත්‍යවරයාට පැවරී ඇති අතර එම බලය සාප්පු හා කාර්යාල පනතේ ප්‍රතිපාදනයන්ට යටත් නොවේ.

රජය සතු ව්‍යාපාරයක් සාප්පු හා කාර්යාල පනතේ “කාර්යාල” යන නිර්වචනයට ඇතුළත් වන්නේ නම් සේවක සංඛ්‍යාව කළමනාකරණය, වැටුප්, පඩි හා වෙනත් ගෙවීම් යන කාරණයන් හැරුණු කොට අනෙකුත් සියලුම සේවා කොන්දේසි සාප්පු හා කාර්යාල පනතට අනුකූල විය යුතු අතර සාප්පු හා කාර්යාල පනත මගින් ලබා දෙන වරප්‍රසාදයන් රාජ්‍ය චක්‍රලේඛ මගින් සීමා කළ නොහැක.

සාප්පු හා කාර්යාල පනතේ “කාර්යාල” නිර්වචනයට යම් රජය සතු ව්‍යාපාරයක් ඇතුළත් නොවන්නේ නම් එම පනතේ ප්‍රතිපාදනයන් එම රජය සතු ව්‍යාපාරයට අදාළ නොවන බවත්, එම ව්‍යාපාරයේ සේවා නියුක්තිකයන් පිළිබඳව සියලුම තීරණ රාජ්‍ය චක්‍රලේඛ මගින් නියාමනය කළ හැක. ”

03. ඒ අනුව, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 03 වන වගන්තිය මගින් අර්ථ නිරූපණය කර ඇති පරිදි, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් ද ඇතුළත්, සියලුම රාජ්‍ය අස්ථිත්වයන් එම පනතේ 63 වන වගන්තිය යටතේ සඳහන් කර ඇති විධිවිධානවලට අනුව සේවක සංඛ්‍යා කළමනාකරණය, වැටුප් දීමනා හා වෙනත් ගෙවීම් සම්බන්ධයෙන් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ රෙගුලාසි සහ චක්‍රලේඛගත නියාමනයන්ට අනුකූලව ක්‍රියා කළ යුතුය.

04. තවද රජය සතු ව්‍යවසායයන්, 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) ආඥා පනත සහ එම පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුව "කාර්යාල" යන නිර්වචනයට ඇතුළත් විය හැකි අවස්ථාකදී වුවද, සේවක සංඛ්‍යා කළමනාකරණය, වැටුප්, දීමනා, අතිකාල, නිවාඩු දින වැටුප් සහ වෙනත් ගෙවීම් යන කාරණා සම්බන්ධයෙන් අදාළ කරගත යුතු වන්නේ මුදල් පනත සහ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ නිකුත් කරනු ලබන රෙගුලාසි, නියෝග සහ චක්‍රලේඛන විධිවිධාන වන බවත් එබැවින් ඒ අනුව කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් කාරුණිකව අවධාරණය කරමි.

මෙයට, විශ්වාසී



ආචාර්ය ආර්ථික සූරියප්පෙරුම
භාණ්ඩාගාර ලේකම්

පිටපත් - 1. ජනාධිපති ලේකම්

2. විගණකාධිපති

3. කම්කරු කොමසාරිස් ජනරාල්